



(දෙපාර්තමේන්තු - පළමුවැනි සභාවාරය)

අංක 112.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2025 නොවැම්බර් 27 බ්‍රහස්පතින්දා පූ.හා. 9.00 ට

පැමිණි මන්ත්‍රීන් :

ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, කලානායකතුමා

ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා, නියෝජ්‍ය කලානායකතුමා සහ කාරක සභා සභාපතිතුමා

ගරු හේමාලි වීරසේකර මහත්මිය, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය

ගරු (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා

ගරු කේ.ඩී. ලාල් කාන්ත මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා

ගරු රාමලිංගම් චන්ද්‍රසේකර මහතා, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, කම්කරු අමාත්‍යතුමා සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා

ගරු සරෝජා සාවිත්‍රි පෝල්ලාප් මහත්මිය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා

ගරු බිමල් රත්නායක මහතා, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු ආනන්ද විජේපාල මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා

- ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) භිනිදුම සුනිල් සෙනෙවි මහතා, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා
- ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා
- ගරු සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා
- ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමිය
- ගරු නාමල් කරුණාරත්න මහතා, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු එරංග ගුණසේකර මහතා, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු නිශාන්ත ජයවීර මහතා, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුගත් කිලකරත්න මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු වසන්ත පියතිස්ස මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, සංචාරක නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු නීතිඥ සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු එරංග වීරරත්න මහතා, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ටී. ඩී. සරත් මහතා, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු අරවින්ද සෙනරත් මහතා, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු දිනිදු සමන් හෙන්නායක මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා

-
- ගරු අමීර්තනාදන් අබේකේකලනාදන් මහතා
- ගරු අබුබකර් අනම්බාවා මහතා
- ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
- ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
- ගරු නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා
 ගරු ජේ.සී. අලවතුචල මහතා
 ගරු එම්.කේ.එම්. අස්ලම් මහතා
 ගරු හේමා විතානගේ අංකුඹුර ආරච්චි මහතා
 ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා
 ගරු ඩී. ආරියවංශ මහතා
 ගරු (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා
 ගරු කේ. ඉලංකුමාරන් මහතා
 ගරු එම්.එස්. උදුමාලෙඛිනි මහතා
 ගරු ඔෂානි උමංගා මහත්මිය
 ගරු ගයන්ත කරුණාතිලක මහතා
 ගරු රචි කරුණානායක මහතා
 ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පරි මහතා
 ගරු නීතිඥ වමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය
 ගරු කදිරවෙලු ඡන්මුගම් කුගදාසන් මහතා
 ගරු වසන්ත පුෂ්ප කුමාර මහතා
 ගරු වමින්ද ලලිත් කුමාර මහතා
 ගරු නීතිඥ සරත් කුමාර මහතා
 ගරු නීතිඥ නිලන්ති කොටභච්චි මහත්මිය
 ගරු ලසිත් භාෂණ ගමගේ මහතා
 ගරු තිලංක යූ. ගමගේ මහතා
 ගරු චතුර ගලප්පත්ති මහතා
 ගරු අජිත් ගිහාන් මහතා
 ගරු සමන්මලි ගුණසිංහ මහත්මිය
 ගරු ඩී. ඩී. වානක මහතා
 ගරු ගයාන් ජනක මහතා
 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා
 ගරු (වෛද්‍ය) කවින්ද හේමාන් ජයවර්ධන මහතා
 ගරු දිලිත් ජයවීර මහතා
 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා
 ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා

ගරු රජීව් ජයවන්ද්‍රවුර්ති මහතා
 ගරු එම්. ඒ. එම්. කාහිරි මහතා
 ගරු (වෛද්‍ය) සෙල්ලනම්බි තිලකනාදන් මහතා
 ගරු වාමර සම්පත් දසනායක මහතා
 ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා
 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
 ගරු නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා
 ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා
 ගරු සුසන්ත කුමාර නවරත්න මහතා
 ගරු කිංස් නෙල්සන් මහතා
 ගරු අරුණ පනාගොඩ මහතා
 ගරු නිමල් පලිභේන මහතා
 ගරු නිශාන්ත පෙරේරා මහතා
 ගරු අජිත් පී. පෙරේරා මහතා
 ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා
 ගරු නීතිඥ වික්‍රාල් ප්‍රනාන්දු මහතා
 ගරු ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා
 ගරු කන්දසාමි ප්‍රභූ මහතා
 ගරු අමීල ප්‍රසාද් මහතා
 ගරු ලාල් ප්‍රේමනාත් මහතා
 ගරු රෝහණ බංඩාර මහතා
 ගරු නන්ද බණ්ඩාර මහතා
 ගරු පද්මසිරි බණ්ඩාර මහතා
 ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
 ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා
 ගරු රිසාඩ් බදියුදින් මහතා
 ගරු සුදත් බලගල්ල මහතා
 ගරු (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා මහතා
 ගරු ඊ.එම්. බස්නායක මහතා
 ගරු විජේසිරි බස්නායක මහතා
 ගරු ජගත් මනුවර්ණ මහතා
 ගරු එස්. එම්. මරික්කාර් මහතා

ගරු කේ. කාදර් මස්තාන් මහතා
 ගරු වානක මාදුගොඩ මහතා
 ගරු රුවන් මාපලගම මහතා
 ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා
 ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා
 ගරු ඉස්මායිල් මුක්තු මොහොමඩ් මහතා
 ගරු සංජීව රණසිංහ මහතා
 ගරු ආර්.එම්. සමන්ත රණසිංහ මහතා
 ගරු සුනිල් රත්නසිරි මහතා
 ගරු අසෝක සපුමල් රත්වල මහතා
 ගරු මුජිබුර් රහුමාන් මහතා
 ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා
 ගරු සුනිල් රාජපක්ෂ මහතා
 ගරු (ආචාර්ය) ඩී.එස්. රාධක්රිෂ්ණන් මහතා
 ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණිකම් මහතා
 ගරු වරුණ ලියනගේ මහතා
 ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය
 ගරු දීපති වාසලගේ මහත්මිය
 ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා
 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
 ගරු ආර්.පී. විජේරත්න මහතා
 ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා
 ගරු වමින්ද විජේසිරි මහතා
 ගරු ජගත් විතාන මහතා
 ගරු දිලිප් වෙදආරච්චි මහතා
 ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා
 ගරු තිළිණ සමරකෝන් මහතා
 ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා
 ගරු අම්බිකා සාම්වෙල් මෙනෙවිය
 ගරු දේවානන්ද සුරවීර මහතා
 ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා
 ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා
 ගරු කබීර් හමීම් මහතා
 ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
 ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා
 ගරු වම්පික හෙට්ටිආරච්චි මහතා
 ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය
 ගරු දිනේෂ් හේමන්ත මහතා

කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

වමින්ද කුලරත්න මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්

හංස අබේරත්න මහතා, සහකාර මහ ලේකම්

කල් තැබීම අනුව පාර්ලිමේන්තුව රැස් විය. කථානායකවරයා මූලාසනාරූඪ විය.

1. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන: කථානායකවරයා විසින් මතු සඳහන් නිවේදනය කරන ලදී:—

“කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මතු සඳහන් මන්ත්‍රීවරයන් ම’විසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි:—

ගරු අනුර කරුණාතිලක මහතා
 ගරු චතුරංග අබේසිංහ මහතා
 ගරු නීතිඥ සුනිල් වටගල මහතා
 ගරු අර්කම් ඉල්යාස් මහතා
 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා
 ගරු අජිත් පී. පෙරේරා මහතා
 ගරු ඩී. ඩී. වානක මහතා
 ගරු මුජිබුර් රහුමාන් මහතා
 ගරු (වෛද්‍ය) නජීත් ඉන්දික මහතා
 ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා
 ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය”

2. ලිපිලේඛනාදිය පිළිගැන්වීම: (1) ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් —

- (i) (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය
(2025 නොවැම්බර් 07 දිනැති අංක 2461/40 දරන අති විශේෂ ගැසට් පත්‍රය);
- (ii) 2019 අංක 19 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් සංශෝධනය කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 6 වගන්තිය යටතේ ආනයනය කළ භාණ්ඩවල වටිනාකම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 නොවැම්බර් 07 දිනැති අංක 2461/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය; සහ
- (iii) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 නොවැම්බර් 07 දිනැති අංක 2461/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

ඉදිරිපත් කර, එම යෝජනා සම්මතය සහ නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(2) ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කපු සංස්ථාවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර, එම වාර්තාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

3. කාරක සභා වාර්තා පිළිගැන්වීම: රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා වෙනුවෙන් එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රී, ගරු විජේසිරි බස්නායක මහතා විසින් එම කාරක සභාව වෙත යොමු කරන ලද —

- (i) සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත;
- (ii) ඔට්ටු ඇල්ලීම සහ සුදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත; සහ
- (iii) 2004 අංක 11 දරන මුදල් පනතේ 26 වගන්තිය සමඟ කියවිය යුතු 22 වගන්තිය යටතේ නියෝගය

සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තැබිය යුතු යැයි නියෝග කරන ලදී.

4. මහජන පෙත්සම් පිළිගැන්වීම:

- (1) (i) ගුන්තෑපාන, හපුවල, උයන්වත්ත, අංක. 88 දරන ස්ථානයෙහි පදිංචි ඒ.එච්.එම්.ඊ.ආර්. වඩිගමන්ගාව මහත්මියගෙන් ලැබුණු 2025.07.16 දිනැති පෙත්සම;
- (ii) මහනුවර, වලල, මැණික්හින්න, පොල්අඹකොටුව, අංක 82/1 දරන ස්ථානයෙහි පදිංචි ඊ.එම්.ටී. එදිරිසිංහ මහත්මියගෙන් ලැබුණු 2025.07.29 දිනැති පෙත්සම; සහ
- (iii) ගම්පොළ, පන්විලකැන්න, පහළ ලැගුම්දෙනිය, අංක 290/4/1/ඒ දරන ස්ථානයෙහි පදිංචි කේ.එම්.එන්. දමයන්ති කල්ලෝරා මහත්මියගෙන් ලැබුණු 2025.07.11 දිනැති පෙත්සම

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා විසින් පිළිගන්වන ලදී.

- (2) බලංගොඩ, වැලිපතයාය, අංක 23 දරන ස්ථානයෙහි පදිංචි යූ.කේ.එස්. නිවර්තනා වීරසිංහ මහත්මියගෙන් ලැබුණු 2025.07.04 දිනැති පෙත්සම ගරු වරුණ ලියනගේ මහතා විසින් පිළිගන්වන ලදී.

- (3) (i) කඹුරුපිටිය, කරගොඩ උයන්ගොඩ, නාකන්දපුර, අංක 125/3/ඒ/1 දරන ස්ථානයෙහි පදිංචි එච්.ඒ. කවිඳු දිල්මාන් මහතාගෙන් ලැබුණු 2025.03.24 දිනැති පෙත්සම; සහ
- (ii) තිහගොඩ, අකුරුගොඩ, ඇටන්ගොඩවත්ත යන ලිපිනයෙහි පදිංචි ඩබ්ලිව්.එල්. වීරාජිනී සඳමාලි මහත්මියගෙන් ලැබුණු 2025.06.15 දිනැති පෙත්සම
- ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා විසින් පිළිගන්වන ලදී.

30(10) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

5. විසර්ජන පනත් කෙටුම්පත — (දහහත්වැනි වෙන් කළ දිනය): කාරක සභාවේ දී තවදුරටත් සලකා බලන ලදී.

(කාරක සභාවේදී)

කථානායකවරයා මූලාසනාරූඪ විය.

ශීර්ෂය 118

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාව,— “වැඩසටහන රුපියල් 10/- කින් අඩු කළ යුතු ය”.

(පු.භා. 10.46 ට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය මූලාසනාරූඪ විය.)

(අ.භා. 1.00 ට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය මූලාසනාරූඪ විය.)

(අ.භා. 1.41 ට ගරු සංජීව රණසිංහ මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 3.01 ට ගරු කිංස් නෙල්සන් මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 4.22 ට ගරු එම්.කේ.එම්. අස්ලම් මහතා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදීන්, නිෂ්ප්‍රභ විය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධනයක්: 19 වැනි පිටුවේ 11 සහ 12 වැනි පේළි ඉවත්කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“පුනරාවර්තන	90,150,000,000
මූලධන	138,900,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 118 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,294,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 118 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 277,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධනයක්: 19 වැනි පිටුවේ 16 වැනි පේළිය ඉවත්කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 02 සංවර්ධන වැඩසටහන 49,453,000,000 102,389,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 281

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 281 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,000,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 281 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 90,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 281 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 12,107,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 281 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,270,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 282

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 282 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,066,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 282 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 129,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 282 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,086,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 282 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 20,609,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 285

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 285 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 837,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 285 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 73,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 285 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 7,037,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 285 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,413,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 286

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 286 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 804,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 286 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 126,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 287

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 287 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 986,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 287 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 38,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 288

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 288 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 389,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 288 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 179,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 288 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,983,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 288 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 652,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 289

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 289 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,230,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 289 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,492,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 292

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 292 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,040,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 292 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 98,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධනයක්: 20 වැනි පිටුවේ 15 වැනි ඡේදය ඉවත්කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 02 සංවර්ධන වැඩසටහන - 3,697,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 327

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 327 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 688,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 327 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 68,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 337

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධනයක්: 20 වැනි පිටුවේ 17 වැනි ඡේදයට ඉක්බිතිවම පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 02 සංවර්ධන වැඩසටහන 150,000,000 300,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අ. හා. 6.06 ට පාර්ලිමේන්තුවට වාර්තා කරනු පිණිස සභාපතිවරයා මූලාසනයෙන් ඉවත් විය.

කාරක සභාව ප්‍රගතිය වාර්තා කරයි; නැවත රැස්වීම 2025 නොවැම්බර් 28 සිකුරාදා.

6. වී අලෙවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2017): කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව,— 1971 අංක 38 දරන මුදල් පනතේ 14 වගන්තිය යටතේ 2022.01.20 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් වී අලෙවි මණ්ඩලයේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

7. වී අලෙවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2018): කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව,— 1971 අංක 38 දරන මුදල් පනතේ 14 වගන්තිය යටතේ 2023.01.20 දින ඉදිරිපත් කරන ලද, 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙළ කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් වී අලෙවි මණ්ඩලයේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

8. කල් තැබීම (ත්‍රිරෝද රථ සේවාව නියාමනය කිරීම): “මෙම පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතු ය” යි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය සභාහිමුව කරන ලදින්, විවාද විය.

එකල්හි චේලාව අ.භා. 6.30 පසු කර තිබුයෙන් අ. භා. 6.36 ට මූලාසනාරූප මන්ත්‍රීවරයා විසින් අද දින සභා සම්මතිය අනුව පාර්ලිමේන්තුව කල් තබන ලදී.

ඊට අනුකූලව, පාර්ලිමේන්තුව 2025 නොවැම්බර් 13 සභා සම්මතිය අනුව, 2025 නොවැම්බර් 28 සිකුරාදා පූ. භා. 9.00 වනතෙක් කල් ගියේ ය.